

8 වන පිටුව

රාශි ගැන්වූ පොළේ හරව රාශි ය. බුලත් නොකැවීන් අපි සාරවර මලදී ගමු. රාජකුම මල් කරුවෝ සෑදූ තොරතුරු බලා මාතර බෝදිය වැදපුදානොග උයන්වන්නේ තොරතුරු බලා අපි ගෙදර එන්නෙමු. මහ දිගට මිල බිත්තන් හටනවා ය. හාටස පැන්වනවා ය. රූකඩ අටවනවා ය. මේ ආදී නොසෙසන් දේ බලන්නට තිබේ. සෙතෙහි අතප්පි සිර වූ විට කුඩා අපට කිසිත් නොලැබේ. තාත්තා මාරුවෙත් මාරුවට අපි වඩානො පැන්වෙයි. දැන්සෑස් කරන්නේගනවී වේරිල්ලක් ගත. පුළුච් වේ පැන් දැන්සෑල සිට මනා බන් දැන්සෑල් දැක්වා ඇතැකට වින් සැගුන විදින්නට බල කරයි. අපි මහ දිගට අනුවන ගම දැන්සෑලකට වැදී බිමත් කිරි කෝපිත් ඇති පැදුම් මෙලී. මැදියන් පසු වි හද බැස යන මහ රට සිටාපත් වි ගෙදර එමු. බඩට පැන් ගිවි ගොසිනි. මිලදු බලවරය. වෙස්සන් කුඩු පමණක් විලදී බුබුලු පලියෙන් හැහැවෙමින් අප එතකම් බලා ගිවිනි.

වැදුණු පසු කොල්ලන් සමඟ කට්ටියට වැටී වෙස්සන් බලන්නට යෑම ඒ කලෙස් වඩාත් විනෝදජනක වන්නට ඇත. ඒත් අරුදුදු සිතකරන් පිටට රැකකම අම්මාගෙන් තාත්තාගෙන් අත්වල පල්ලි අපි හතරදෙනා වෙස්සන් බලන්නට ගිය හැටි අද මතකයේ වඩාත් මිහිරි ලෙස සටහන් වී තිබේ. මුදුන්ගෙන් බොහෝ අයන් වි ගිවිනා මා වැදුණු මිනිසෙකු ගෙසේ තවමත් පවුලේ උනුසුන් රැකවරණයන් ගැන ගිතනවා ඇත.



Photos: Dasun Nilmini Gajaman

කුඩු හදනවා බලා සිටියට අන් උදව් දුන්නට ඒවා පන්තු කර රාස වින්දාට මා කුඩුවන් තනා ඇත්තේ එකම එක වනවායි. ඒ මිරිදුගේ නැතිලා වෙස්සන් කුඩු හදනා අතර නොදෙනා මට කොළොපමි කල සිත්දා ය. එදා මම කොස් හෝ රැ පලිවෙන්නට පෙර තනියම කුඩුවන් හදා ගමේ නමත් ඉස්සන් හදා කුඩු වල පුරසාරමුත් කොහො මින් හෝ මේවා ගත්තෙමි. වරක් කල ගින්නද තව වරක් බර වන්නට හේතුවක් නැතැයි සිතූ මම බිතින්ගේ එකකට වැදී මැලේසියාවෙන් ආසාදනය කල උනහසැක්ද වීන සවිකාලද මෙලදී ගත්තෙමි. පුළුච් පුතුව පුණි වැදෙයි. මම වෙස්සන් කුඩුවන් තනා මුහුට දෙන්නට යන බව සිවමි. වෙලදාසෑලේ දිගු කොරුවෝ අතර ඇවිදින ගමන් හේ මගේ අතින් ඇද මා නවතා

තාත්තා මට පෙට් (Pet) කෙනෙක් අරන් දෙන්නද යන්නේ? මට දැන් තබවූ (Five) මෙල දා? කියා ඇයි ය.

වැරැද්ද කළේ මම ය. මුහුට වියස පහේදී බල පැටියකු ගෙන දෙන බවට මම පොරොන්දු වී සිටිමි. මුහුට පැරලුණේ කුඩු කනවාය. වෙස්සන් ගැන හෝ වෙස්සන් කුඩු ගැන හෝ නොදන්නා මුහු දන්නේ බල කුඩු නා කුරුලු කුඩු ගැන පමණි. වෙස්සන් කුඩුව ගැන මට තේරෙන විදියට තේරුම් කර දුන්නත් වැඩි යමක් මුහුට නොතේරෙන බව නම් මම තේරුම් ගනිමි.

මා බටපතුරු මිමට කපා සැස කොටු ගැට ගසන තෙක්ම මට උදව් වෙමින් ද වද කරමින් ද සිටි පොඩි එකා ගින්නට වැදුණු පසු මම කුඩුව තනා ගිම කළෙමි. අසල පුටුවේ ගිදනා මුහුණේ සුරන්ද මුහුණේ ගිනාවක සේනාවයි.

උදැසනම කුඩුව අලවන්නට වූ පසුවත් මා අවට ගැවසෙමින් කැපී යන සවුකරුදාසී ගෙන මැලියමින් පොහොවා අම්මාගේ කුඩු බෝතලය පුරවට ඒවා අලවමින් ගිටියන් මුහුණේ පුණිය වූයේ පෙර මේ සවුකොල ඉරාගෙන එලියට ඒ උ යන්නය. රැලි කපා අලවා අවසාන වුවාටත් පුහුණු ය මුහුණේ ගිතට වැදුණේ පුණිය නිරාකරනය වූයේ. මුහුණේ ලොකට අනුව තාත්තා වෙහෙරෙන් එකක් කර ඇත. ඒකේ පහලට එල්ලෙන පටි ලේසියන ය.

කුඩුව එල්ලීමද මේ රටේ පුණියයි. සිතකාලය එළවෙමින් තිබේ. එලියේ නුලන තද ය. සිත ය. එලියේ ගැනෙන එල්ලෙන් මුහු හා මිලදට බැස වෙස්සන් දා ගැන කතාවක් කියන්නට තරම් කාලතුණය නොදා ගැන. නුලනට වැනි ඉට්පන්දම් වැටී මේ ලෙලි වෙල්ලේ ගිනිගිනි දැයි ත් බය ය. මම කුඩුව හේ ඇතුළේ එල්ලෙන්ට නිරාකර නැවෙමි.

අදුර වැදුන පසු අපි ඉට්පන්දමක් පන්තකර කුඩුවේ තැබිමු. කුඩා කල මා කුඩු දල්වන විට මිල සන්නේසියම මගේ පුතුවේ මුහුණේ ගොනිනුගත් මුහු කුතුහලයෙන් බලා සිටියේ ය. එලිදු පහන් ගිවා ඒ දෙස බැලිමු. මා සිතින් මවගත් පරිදි සුලගේ හැලවෙන වෙස්සන් සෑදු එලියේ ගැහැවෙන කුඩුවක් නොවේ එය. ලොකවේ මගේ සුලගේ හැලවෙන වරන් වලින් සුන් කුඩුව මගේ එල්ලී උන්නා ය. ඉට් පහන අදුරේ ඇවුනි. වෙස්සන් සෑදු ගැනත් බඩට පහන් ගැනත් තොරන් බලන්නට යන සැටින් ගැන කතා පුතුව කියන්නට ගිටි මම නොලූ විමි. රූපවාහිනියේ දිවෙන විගල්ස් ලා හේ ගිතකකට නටනා මුහු ට ඒ සුන්දර රාත්රි වල හමා ආ වෙස්සන් සුලග ගැන ත් අපේ අම්මාගේ ඇති වෙස්සන් කාලයට සුවිද මලින් පිරි යන උඩවැඩියා පදුර ගැනත් කුමක් කියන්නැදැයි මට නොහේරුනි. මුහුණේ මගේ සිතින දහවලක් සුලගරුනි. මුහුණේ මගේ සිතින රූපවාහිනියේ හැටුට අනුව වේ කුඩුවක රැලි අතපේ අතරම වී වෙබලෙමි.

රැයන් මෙන් දුරස් යයි මට සිතිනි. රූපවාහිනියේ හැටුට අනුව වේ සියන් අතන් පසන් සොලවයි. ඒ මුහුණේ ලෝකයයි. මඩබන්කුටට ගෙන කනන්දර කියන්නට ආත්තම්මලා සියලා ගැනි ලෝකයක මුළුතර කනන්දර කියා දෙන්නේන් පුළුච් පුළුච් ගි පද උනන්වන්නේන් රූපවාහිනියයි. ඒ වර්තමානයයි. මම තවමත් අතීතයේ එල්ල වෙස්සන් කුඩුවක රැලි අතපේ අතරම වී වෙබලෙමි.

මම අදුරේ ම මා අතින් ගොරෝසුවට වැඩ ගිම වී තියාලේමගේ එල්ලී ඉන්නා වෙස්සන් කුඩුව දෙස බලා සිටිමි. ඉට්පන්දම සෙමින් දැවේ. අදුර කපා සවුකොල අතරින් බෝදු එලියක් එන්නේ. කියල වෙස්සන් කුඩුවේ නොලූ වූ තිනකම උපන් ගම් බිම හැර දා ආ අපේ පිටින වල සැතප ඇති කන්සිය වගේ යැයි මට සිතූමි.

මගේ දැකෑන විලගේ රූපවාහිනිය ගිවා දැමූ නිසා ය. රූපවාහිනිය කිලු පොඩි එකා මා තුරුලට ආවේ ය.

ඩාක් උනම් තමයි තාත්තේ එක ලේසියන.. එක මගේ ද?

අපි හැම දාම එක පන්තු කරනවද? කැන්ඩිල් එක ඉරට වෙට් ද? මහා එකයි හේ ගෙනාවේ. මුහුණේ කරකමේ සිරිකැවන් ගැන.

මං ආයයි එකට.. තෙක්ම යූ තාත්තේ.. කියා මුහු මට හැදුක් දුන්නේ ය. මම මුහුණේ ගිනි සිබිමි



දුරස් මට තව මැදුම් පිලිවෙන

ඉපිදු ලුමිනි උයන කුඩුව බෝ රැන් සෙවන කුසිනාරා තුවට පිරිනිලු බුදු සමඳු

පුදා ගෙන පැහැ මල් තනා පිලිරු මනකල් සදා තොරන ද සුටියල් වැටිමු අපි මබ සුටියකක් කල්

එතමුදු ගිමියන් කිම මේ අරුම නොදුගේ ඉදුලොලු විලෙසින් කොළෙස් ඇදුරුව සිත විදුම දේ

වෙසසන් පුන් පෝ දින වෙලි බුදු දම් සිලිලක සැදුනත් සතුට සිත දුරස් මට තව මැදුම් පිලිවෙන

පන්සිල් ගි පිටිටම මෙන් සිත තිබදු වඩවම බුදුගිමි සරණා යම් දැහැමි දිවි පෙවනකට පිවිසෙමි

පල්ලිසිරි හේරන්, වෙට්නි වික්ටෝරියා

නැවුම් පුළුච් හරවත් කතා බහ දෙසි විදෙස් කාලීන සිද්ධිත් මුදුරු සංගීතය



සෑම ඉරිදුවකම දහවල් 10.00 සිට 12.00 දක්වා

බලිගේ හාසි - ලක් හාසි

KANDY LUBE

SERVICE CENTRE

QUALITY SERVICE

All Mechanical Repairs
Electrical
RWC
Full Car Detailing

MAHINDALAL HEWAWASAM
KANDY LUBE SERVICE CENTRE
2/40 STRONG AVENUE
THOMAS TOWN 3074
MELWAY 8G10

PH : 03 9462 2199
FAX : 03 9462 2166
Mo : 0413 421 625

THE KINGDOM OF RAIGAM*
21 වන සියවසේ දේශීය සමාගම
www.raigam.lk
Sri Lanka & E-Techno Enterprises Australia

රිසිගම් නම් කවදත් කොතැනත් හිටම රසයි!

Wholesale & Customer Service 03-9700 2100 & 03-93703813 Fax: 03-9337 9468

Sole Agents in Australia & New Zealand: E-Techno Enterprises, PO Box 87, VIC 3039 Email: sales@etechno.com.au